

රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව - 2013

රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ 2013 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය හා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හා වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1971 අංක 38 දරන මුදල් පනතේ 13(1) වගන්තිය සහ 1968 අංක 24 දරන රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථා පනතේ 23 වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. මුදල් පනතේ 14(2)(සී) වගන්තිය ප්‍රකාර සංස්ථාවේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත්කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති වියහැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

1.3 විගණකගේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට (ISSAI 1000-1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදුකරන ලදී. අවාර ධර්මවල අවශ්‍යතාවන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබා ගැනීම පිණිස විගණනය සැලැසුම් කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙලිදරව් කිරීම්වලට උපකාරී වන විගණන සාක්ෂි ලබාගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටින්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් අවදානම් තක්සේරු කිරීම් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස සංස්ථාවේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නා වූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් සංස්ථාවේ අභ්‍යන්තර පාලනයේ ස්වදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ. විගණනයේ විෂය පථය සහ ප්‍රමාණය තීරණය කිරීම සඳහා 1971 අංක 38 දරන මුදල් පනතේ 13 වගන්තියේ (3) සහ (4) උපවගන්ති වලින් විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවරේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.4 තත්ත්ව විගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්ව විගණනය කරනු ලැබේ.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 තත්ත්වගණනය කළ මතය

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2013 දෙසැම්බර් 31 දිනට රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

2.2.1 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති (ශ්‍රී.ලං.ගි.ප්‍ර.)

පහත දැක්වෙන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුව අනුකූල නොවීම් විගණනයේදී නිරීක්ෂණය විය.

(අ) ශ්‍රී.ලං.ගි.ප්‍ර. අංක 02

අවසන් තොගවල වටිනාකම පිරිවැය හෝ ශුද්ධ උපලබ්දි අගය යන අගයන්ගෙන් වඩා අඩු අගයට මූල්‍ය ප්‍රකාශනවල දැක්විය යුතුය. ශුද්ධ උපලබ්දි අගයට තොගවල අගය මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණද, තොගවල අගය ශුද්ධ උපලබ්ධි අගය දක්වා ලියා අඩුකළ ආකාරය මූල්‍ය ප්‍රකාශනවල අනාවරණය කර නොතිබුණි.

(ඈ) ශ්‍රී.ලං.ගි.ප්‍ර. අංක 07

සමාලෝචිත වර්ෂය තුළදී ආදායම් බදු ලෙස රු.31,421,285 ක් සංස්ථාව විසින් ගෙවා තිබුණද, මුදල් ප්‍රවාහ ප්‍රකාශයෙහි තර්ජන ආදායම් බදු ගෙවීම් ප්‍රමාණය දක්වනු වෙනුවට, රු.92,604,587 ක් ආදායම් බදු ප්‍රතිපූර්ණය කිරීමක් ලෙස දක්වා තිබුණි.

(ඈ) ශ්‍රී.ලං.ගි.ප්‍ර. අංක 08

පෙර වර්ෂවලට අදාළ වැරදි නිවැරදි කිරීමක් ලෙස ණයගැතියන්, ණයහිමියන් සහ වෙනත් වගකීම් ගිණුම්වල ශේෂයන් අතිතානුයෝගීව ගලපා ඉකුත් වර්ෂයේ මූල්‍ය තත්ත්වය ප්‍රතිෂ්ඨාපනය කිරීමක් සිදු කිරීම වෙනුවට සම්පූර්ණ මුදලම ඉකුත් වර්ෂයේ ඉදිරියට ගෙන ආ සමුච්චිත ලාභයට ගලපා තිබුණි.

(ඉ) ශ්‍රී.ලං.ගි.ප්‍ර. අංක 16

පිරිවැය රු. 158,465,019 ක්වූ සම්පූර්ණයෙන් ක්ෂය කර තිබුණු තවදුරටත් භාවිතයට ගනු ලබන වත්කම් ප්‍රත්‍යාගණනය කර මූල්‍ය ප්‍රකාශනවල අනාවරණය කර නොතිබුණි.

(ඊ) ශ්‍රී.ලං.ගි.ප්‍ර. අංක 23

ණය ගැනුම් පිරිවැය ප්‍රාග්ධනික කිරීම පිළිබඳ සලකා බලා ඒ අනුව කටයුතු කිරීමට අස්ථිත්වයන් උනන්දු කර තිබුණද සංස්ථාව විසින් ප්‍රාග්ධනික කළ හැකි ණය ගැනුම් පිරිවැය හඳුනානොගෙන සුදුසුකම් ලත් වත්කම්වලට අදාළ ණය ගැනුම් පිරිවැය පුනරාවර්තන වියදමක් ලෙස ආදායමට ලියා හැර තිබුණි.

(උ) ශ්‍රී.ලං.ගි.ප්‍ර. අංක 39

සංස්ථාවේ මූල්‍ය වත්කම් සාධාරණ අගයට (Fair Value) අගය කිරීමකින් තොරව එහි පිරිවැයට අගය කර මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ පෙන්නුම් කර තිබුණි.

2.2.2 ගිණුම්කරණ ප්‍රතිපත්ති

ණය අයකර ගැනීමේ හැකියාව පිළිබඳ විධිමත් පරිදි විශ්ලේෂණයක් සිදුකර බොල් හා අඩමාණ ණය ලෙස කපාහැරිය යුතු ප්‍රමාණය නිශ්චය නොකර, මුළු වෙළඳ ණයගැතියන්ගෙන් සියයට 2.5 ක් එනම් රු.18,765,192 ක් සමාලෝචිත වර්ෂයේ බොල් හා අඩමාණ ණය ලෙස වෙන්කර තිබුණි.

2.2.3 ගිණුම්කරණ අඩුපාඩු

2012 වර්ෂයට අදාළ ගෙවිය යුතු ආදායම් බද්ද ගණනය කිරීමේදී ගෙවන ලද ආර්ථික සේවා ගාස්තු බදු වටිනාකම පමණක් බදු බැරක් ලෙස හිලව් කිරීමට ඉඩ දෙන නමුත්, 2012 වර්ෂය සඳහා ලාභය මත ගෙවිය යුතු අදායම් බදු ගණනය කිරීමේදී වර්ෂය තුළ නොගෙවූ ආර්ථික සේවා ගාස්තු වටිනාකම ගෙවිය යුතු බද්දෙන් අඩුකර තිබීම හේතුවෙන් ගෙවිය යුතු ආදායම් බදු ලෙස ඉදිරියට ගෙන ආ ශේෂය රු.2,232,569 ක් අඩුවෙන් මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණි.

2.2.4 නොසැසඳූ පාලන ගිණුම්

විකුණුම් රැස්කිරීමේ ගිණුමේ රු.2,288,897 ක් වූ බැර ශේෂය විකුණුම් පාලන ගිණුම හා සැසඳීම් කර නොතිබුණි.

2.2.5 පැහැදිලි නොකරන ලද වෙනස්කම්

පහත සඳහන් වෙනස්කම් විගණනයේදී පැහැදිලි කර නොතිබුණි.

- (අ) ණය හිමි අත්තිකාරම් ගිණුම හා උපලේඛනය අතර රු.460,550 ක වෙනස
- (ආ) 2008 හා ඊට පෙර වර්ෂයන් සඳහා පාසල් පොත් ඇණවුම් සඳහා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් ලැබිය යුතු ණයගැති ශේෂය සහ එම දෙපාර්තමේන්තුව සනාථ කරන ලද ණයගැති ශේෂය අතර රු. 8,535,013 ක වෙනස
- (ඇ) ගම්පහ අලෙවිසැලේ 2/ඩී/3146 දරන ණයගැති ශේෂය සහ අලෙවිසැලේ සනාථ කරන ලද ණයගැති ශේෂය අතර රු. 493,662 වෙනස

2.2.6 විගණනය සඳහා සාක්ෂි නොවීම

වෙළඳ ණයගැතියන්ගෙන් අයවිය යුතු රු.231,103,473 ක් වූ අදාළ ශේෂ තහවුරු කිරීම් ලිපි විගණනයට ඉදිරිපත් නොකෙරුණි.

2.3 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) ඉකුත් වර්ෂයේදී වෙළඳ ණයගැති ශේෂය රු. 514,427,534 ක් වූ අතර 2013 දෙසැම්බර් 31 දිනට එම ශේෂය රු. 750,607,688 ක් වී තිබුණි. වෙළඳ ණයගැති ශේෂය සියයට 46 ක ප්‍රතිශතයකින් වර්ධනය වී තිබුණි. සභාපතිවරයාගේ අදහස් දැක්වීමට අනුව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් මුදල් ලැබීම ප්‍රමාද වීම මෙම ණයගැති ශේෂ වර්ධනය වීමට හේතු වී තිබුණි.
- (ආ) 2013 දෙසැම්බර් 31 දිනට අයවිය යුතු මුළු වෙළඳ ණයගැති ශේෂය වූ රු.750,607,688 ක මුදලින් රු. 69,480,869 ක් වර්ෂ 01 ක කාලයක සිටද, රු.48,529,734 ක් වර්ෂ 2 – 5 ක් අතර කාලයක සිටද අය නොවී පැවති අතර වර්ෂ 05 ඉක්ම වූ ණයගැති ශේෂය රු. 27,607,294 ක් විය. ඉකුත් වර්ෂ කිහිපයකට සාපේක්ෂව සලකා බැලීමේ දී සමාලෝචිත වර්ෂය තුළදී ණය අයකර ගැනීම ඉතාම දුර්වල මට්ටමක පැවතුණි. අලෙවිසැල්වල ණය අයවීම් සියයට 93 - 28 දක්වා පරාසයක පැවති අතර මහනුවර සහ ගම්පහ අලෙවිසැල්වල ණය අයවීම ඉතාම අවම මට්ටමක පැවතුණි.
- (ඇ) ණයගැති ශේෂ සනාථකිරීම් ලබාදී තිබුණු ණයගැතියන්ගෙන් වටිනාකම රු.928,947 ක් වූ ණයගැතියන්ගෙන් කිසිදු මුදල් ශේෂයක් සංස්ථාවට ගෙවීමට නොමැති බව දක්වා තිබූ නමුත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් අවධානය යොමු කර නොතිබුණි.
- (ඈ) ජාතික අධ්‍යාපන ආයතනය මගින් අයවිය යුතු වසර 04 කට වඩා පැරණි රු.6,448,439 ක ණය ශේෂයෙන් 2014 නොවැම්බර් අවසානය දක්වා කිසිදු මුදලක් අය වී නොතිබුණි.
- (ඉ) ජාතික කඩදාසි සංස්ථාවෙන් සමාලෝචිත වර්ෂයේ අවසන් දිනට රු.7,989,969 ක ණය ශේෂයක් අයවිය යුතුව තිබුණද ඉන් රු.6,689,495 ක වටිනාකමක් වර්ෂ 02 කටත් වැඩිකාලයක සිට අයනොවී පැවතුණි.
- (ඊ) අනුරාධපුර අලෙවිසැලෙහි 2012 වර්ෂයේ සිට අයකර ගතයුතු රු.5,491,257 ක ණයගැති ශේෂය 2014 නොවැම්බර් 30 දින දක්වාම පියවා නොතිබුණි. මෙම ණය, ණය ලබාදීමේ පරිපාටියෙන් බැහැරව හිටපු සභාපතිවරයාගේ වාචික උපදෙස් මත ලබා දී තිබුණ අතර ගෙවීම් පැහැර හැරීම සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කර තිබුණද, මෙම ණය අයකර ගැනීම සම්බන්ධව නීතිමය පියවර ගෙන නොතිබුණි.
- (උ) සංස්ථාවේ අභ්‍යාස පොත් අලෙවි කිරීම සඳහා 2010 වර්ෂයේ සිට අලෙවි නියෝජිතයෙකු පත්කර තිබුණු අතර මෙම නියෝජිතයා ගෙවීම පැහැර හැර තිබුණු මුදල රු. 5,800,306 ක් විය. මෙම ණය ලබාදීම සම්බන්ධව නියෝජිතයාගෙන් ඇපකර ලබාගෙන නොතිබූ අතර සභාපති වරයාගේ නියෝග පරිදි ණය ලබාදී තිබුණි. ඇපකර රහිතව ණය පදනම මත අභ්‍යාස පොත් අලෙවිකිරීමේදී අත්පිට මුදලට භාණ්ඩ විකිණීමේදී ලබාදෙන සියයට 40 ක වට්ටමද ලබාදී තිබුණි.
- (එ) සමාලෝචිත වර්ෂයේ අවසන් දිනට මුළු ණය හිමි වටිනාකම වූ 54,174,102 ක් වූ අතර ණය හිමි කාල විශ්ලේෂණයට අනුව වසර 2ත් වසර 5 ත් අතර බේරුම් නොකරන ලද ණය හිමියන්ගේ වටිනාකම රු. 23,102,304 ක් විය. මෙය මුළු ණය හිමියන්ගේ වටිනාකමෙන් සියයට 42 ක් වී තිබුණි.

2.4 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

පහත සඳහන් නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීමේ අවස්ථා විගණනයේදී නිරීක්ෂණය විය.

නීති, රීති හා රෙගුලාසිවලට යොමුව

අනුකූල නොවීම

- | | |
|--|--|
| <p>(අ) 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතේ 26 (1) උපවගන්තිය</p> | <p>2008 වර්ෂයේ සිට 2013 වර්ෂය දක්වා, ගනුදෙනුකරුවන්ගෙන් එකතු කර දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ප්‍රේෂණය කළයුතු එකතු කළ අගය මත බදු රු.116,696,970 ක වටිනාකමින් රු.92,960,966 ක් එනම් සියයට 70 ක් 2013 දෙසැම්බර් 31 දින වන විටත් ප්‍රේෂණය කර නොතිබුණි.</p> |
| <p>(ආ) 2009 අංක 09 දරන ජාතිය ගොඩනැගීමේ බදු පනතේ 4 වන වගන්තිය</p> | <p>2009 වර්ෂයේ සිට 2013 වර්ෂය දක්වා ගනුදෙනුකරුවන්ගෙන් එකතු කර දේශීය ආදායම් දෙපාර්තමේන්තු වෙත ප්‍රේෂණය කළයුතු ජාතිය ගොඩනැගීමේ බදු රු.73,845,234 ක වටිනාකමකින් රු.67,718,361 ක් එනම් සියයට 90 ක් සමාලෝචිත වර්ෂයේ අවසන් දින වන විටත් ප්‍රේෂණය කර නොතිබුණි.</p> |
| <p>(ඇ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහයේ 371 (2)(ඇ) රෙගුලාසිය</p> | <p>සභාපතිවරයාගේ නිල රථයට අවශ්‍ය උපකරණ මිලදී ගැනීම් සඳහා සමාලෝචිත වර්ෂයේදී ලබා දී තිබුණු රු.1,050,000 ක් වූ අත්තිකාරම් මුදල විගණන දිනය වූ 2014 දෙසැම්බර් 31 දින දක්වා පියවා නොතිබුණි.</p> |
| <p>(ඈ) 2003 ඔක්තෝබර් 28 දිනැති අංක 17 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛය</p> | <p>සංස්ථා සභාපතිවරයා විදේශ ගතවන විට රාජ්‍ය ව්‍යාපාර අධ්‍යක්ෂ ජනරාල්ගේ පූර්ව අනුමැතිය ලබා නොතිබුණු අතර එම විදේශ ගමන් සඳහා සංස්ථා අරමුදලින් රු.1,422,353 ක් වැය කර තිබුණි.</p> |
| <p>(ඉ) 2003 ජූනි 02 දිනැති අංක පීඊඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛය</p> | <p>සංස්ථාවේ සභාපතිවරයාගේ දේශීය නවාතැන් ගාස්තු වශයෙන් රු. 748,500 ක් සමාලෝචිත වර්ෂයේදී ලබාගෙන තිබුණි.</p> |
| <p>(i) 8.3 වගන්තිය</p> | <p>අමාත්‍යාංශයට අයත් ජංගම දුරකථන බිල්පත් නිරවුල් කිරීම සඳහා සමාලෝචිත වර්ෂයේදී සංස්ථාව රු.61,187 ක් ගෙවා තිබුණි.</p> |
| <p>(ii) 8.3.9 වගන්තිය</p> | <p>මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රු. මිලියන 2 ඉක්මවා පරිත්‍යාග ලෙස ගෙවීම් කළ නොහැකි වුවද, සමාලෝචිත වර්ෂයේදී රු.3,025,000 ක් පරිත්‍යාග කර තිබුණු අතර, පිරිවැය රු.2,705,147 ක් වූ අභ්‍යාස පොත්, අලෙවි ප්‍රවර්ධන කටයුතු සඳහා පරිත්‍යාග වශයෙන් ලබාදී තිබුණි.</p> |
| <p>(ඊ) 2011 පෙබරවාරි 11 දිනැති අංක පීඊඩී 57 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛයේ 6 ඡේදය</p> | <p>මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රු. මිලියන 2 ඉක්මවා පරිත්‍යාග ලෙස ගෙවීම් කළ නොහැකි වුවද, සමාලෝචිත වර්ෂයේදී රු.3,025,000 ක් පරිත්‍යාග කර තිබුණු අතර, පිරිවැය රු.2,705,147 ක් වූ අභ්‍යාස පොත්, අලෙවි ප්‍රවර්ධන කටයුතු සඳහා පරිත්‍යාග වශයෙන් ලබාදී තිබුණි.</p> |

2.4 ආර්ථික නොවන ගනුදෙනු

ඇගිලි සලකුණු යන්ත්‍ර 15 ක් මිලදී ගැනීමේදී පදනමකින් තොරව අවම මිල ඉදිරිපත් කර තිබූ ආයතනය ප්‍රතික්ෂේප කර භතරවන ස්ථානයට මිල ඉදිරිපත් කළ ආයතනයෙන් අදාළ මිලදී ගැනීම සිදුකර තිබීම නිසා රු.538,100 ක පාඩුවක් සිදු වී තිබුණි. මිලදී ගත් උපාංගවල තාක්ෂණික තත්ත්වය පිළිබඳව ගණාතා අධ්‍යයනයක්ද සිදු කර නොතිබුණි.

3. මූල්‍ය හා මෙහෙයුම් සමාලෝචනය

3.1 මූල්‍ය සමාලෝචනය

(අ) මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ සංස්ථාවේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.78,095,872 ක බදු පූර්ව ශුද්ධ ලාභයක් වූ අතර ඉකුත් වර්ෂය සඳහා අනුරූපී බදු පූර්ව ශුද්ධ ලාභය රු.140,567,143 ක් වූයෙන් මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.62,471,271 ක පිරිහීමක් නිරීක්ෂණය විය. සමාලෝචිත වර්ෂය තුළ ලාභය රු.මිලියන 20 කින් අඩුවීම හා මෙහෙයුම් වියදම් රු.මිලියන 58 කින් වැඩිවීම මෙකී පිරිහීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

3.2 කාරක ප්‍රාග්ධන කලමනාකරණය

ද්‍රවශීල අනුපාතය	2013	2012	2011	2010
ජංගම අනුපාතය	1:41:1	1:44:1	1:28:1	1:19:1
ක්ෂණික වත්කම් අනුපාතය	1:04:1	0:91:1	0.84:1	0.91:1

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) දිගින් දිගටම උණ කාරක ප්‍රාග්ධන තත්ත්වයක් පෙනුන්ම කළ අතර සංස්ථාව විසින් සමාලෝචිත වර්ෂයේදී ලබාගත් කෙටිකාලීන ණයවල වටිනාකම රු.494,089,476 ක් වූ අතර ඉන් රු.437,919,681 ක් සමාලෝචිත වර්ෂයේ අවසන් දින දක්වාම පියවා නොතිබුණි. නියමිත දිනට ණය නොගෙවීම නිසා ගෙවීමට සිදු වූ අමතර පොළියද ඇතුළුව රු.46,531,402 ක් සමාලෝචිත වර්ෂයේදී කෙටිකාලීන ණයපොළී ලෙස ගෙවා තිබුණි. එය බදු පෙර ලාභයෙන් සියයට 59 ක ප්‍රතිශතයක් බව නිරීක්ෂණය විය.
- (ආ) කෙටිකාලීන බැංකු ණය ලබාගැනීම් සහ බැංකු ගිණුම් අයිරා පහසුකම් ලබාගැනීම වර්ධනය වීම නිසා සමාලෝචිත වර්ෂයේ මූල්‍ය පිරිවැය රු.62,548,765 දක්වා වර්ධනය වී තිබුණි.
- (ඇ) කලමනාකරණය විසින් කාරක ප්‍රාග්ධන වර්ධන උපායමාර්ග පිළිබඳ අවධානය යොමුකර නොතිබුණි. ණය එකතු ගැනීමේ කාර්යක්ෂමතාවයක් නොවීම, තොග පාලන පරිපාටින් භාවිතා නොකිරීම නිසා සමාලෝචිත වර්ෂයේ මුළු ජංගම වත්කම් වටිනාකමින් සියයට 88 ක ප්‍රමාණයක් අන්තර්ගත වී ඇත්තේ ණයගැතියන් හා “ද්‍රවශීලතාවයෙන් අඩු” අවසන් තොගයෙනි.
- (ඈ) ක්ෂණික වත්කම් තුළ ඇතුළත් ජංගම වත්කම් වලින් සියයට 83.2 ක් හෙවත් රු.750,607,688 ක් නියෝජනය වනුයේ ණයගැති වටිනාකමින් වන අතර එම ප්‍රමාණයෙන් රු. 70,739,757 ක වටිනාකමක් 2013 වර්ෂයේදී සියයට 100 ක් අය නොවී පැවති ණයගැති ශේෂවලින් සමන්විත විය. ඒ

අනුව ජංගම වත්කම් වලින් සත්‍ය වශයෙන්ම නිරූපිත වටිනාකමින් ජංගම වගකීම් පියවීමේ ශක්‍යතාවය එනම් ද්‍රවශීලතාවය පිළිබඳ විගණනයේදී ගැටළු සහගත විය.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කාර්යසාධනය

පහත නිරීක්ෂණ කරනු ලැබේ.

4.1.1 ආදායම

ආදායම් ශීර්ෂ	2013	2012	විචලනය		සියයට
			වාසි	අවාසි	
	(රු.000)	(රු.000)	(රු.000)	(රු.000)	
පාසල් පොත් ආදායම් (දඩ මුදල් අය කිරීමෙන් පසු)	750,660	711,473	45,187	-	6
වාණිජ මුද්‍රණ ආදායම්	244,649	259,124	-	(14,475)	(5.6)
අභ්‍යාස පොත් ආදායම්	211,758	214,021	-	(2,263)	(1.1)
අනිකුත් ආදායම්	32,056	40,544	-	(8,488)	(20.9)

4.1.2. නිෂ්පාදනය

නිෂ්පාදන වර්ග	2013		2012		විචලන		සියයට	
	ඒකක	(රු.000)	ඒකක	(රු.000)	ඒකක	(රු.000)	ඒකක	(රු.000)
පාසල් පොත්(පිටපත් 000)	9824	666,676	7,906	593,896	1918	72,780	24	12
වාණිජ මුද්‍රණ (වැඩ සංඛ්‍යාව)	799		721		78			
අභ්‍යාස පොත් (පිටපත් සංඛ්‍යාව)	10,140	140,718	10,571	145,593	(431)	(4,875)	(4.1)	(3.3)

ඉකුත් වර්ෂය සමඟ සැසඳීමේදී සමාලෝචිත වර්ෂයේ සංස්ථාවේ වාණිජ මුද්‍රණ ආදායම් අභ්‍යාස පොත් ආදායම් හා අනිකුත් ආදායම් රු. මිලියන 26 කින් හෙවත් සියයට 5 කින් අඩු වී තිබුණු අතර, සමාලෝචිත වර්ෂයේදී නිෂ්පාදන කිරීමට සැලසුම් කර තිබුණු අභ්‍යාස පොත් ඒකක සංඛ්‍යාව පොත් මිලියන 13.7 ක් වුවද තථ්‍ය වශයෙන් නිෂ්පාදනය කර තිබුණේ පොත් මිලියන 10.1 ක් පමණි.

4.2 කළමනාකරණ අකාර්ෂමතා

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) නියමිත දිනට පොත් මුද්‍රණය කර භාරදීමට නොහැකිවීමත්, නියමිත පිරිවිතරයන්ට අනුකූල නොවීමත් මත 2012, 2013 හා 2014 වර්ෂවලට අදාළ පාසැල් පොත් මුද්‍රණ කටයුතු සඳහා ලැබිය යුතු ආදායමෙන් රු. 40,966,014 ක් දඩ මුදල් වශයෙන් ගෙවීමට සිදු වී තිබුණි.
- (ආ) සංස්ථාවේ සෑම මුද්‍රණ කාර්යයකදීම වැදගත් හා මූලික කාර්යයක් වන වර්ණ විභේදන ක්‍රියාවලිය (Colour Separation work) 2009 වර්ෂයේ සිට බාහිර ආයතන මගින් ඉටුකර ගෙන තිබූ අතර මේ සඳහා 2009 වර්ෂයේ සිට 2013 වර්ෂය දක්වා බාහිර ආයතන වෙත රු. 22,336,329 ක් ගෙවා තිබුණි. මෙකී කාර්ය සඳහා 2004 වර්ෂයේදී රු.9,514,302 ක් වැයකර යන්ත්‍රයක් මිලට ගෙන තිබුණද එය 2009 වර්ෂයේදී එනම් වර්ෂ පහක් වැනි අඩු කාලයකදී එම යන්ත්‍රය ක්‍රියා විරහිත වී තිබුණි. යන්ත්‍රයේ ඵලදායී ජීවිතකාලයෙන් අඩක්ගත වීමටත් පෙර යන්ත්‍රය ක්‍රියාවිරහිත තත්වයට පත්ව තිබුණු අතර යන්ත්‍රය මිලදීගත් ආයතනයෙන් අලුත්වැඩියා කර ගැනීමට හෝ මෙම කාර්යය ඉටු කර ගැනීම සඳහා නව යන්ත්‍රයක් මිලදී ගැනීමට හෝ කළමනාකරණයේ අවධානය යොමුවී නොතිබුණි.

4.3 මෙහෙයුම් අකාර්යක්ෂමතා

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) සමාලෝචිත වර්ෂය සඳහා සංස්ථාවේ සමස්ථ අලෙවි කටයුතු සඳහා අලෙවිකරණ සැලැස්මක් සකස් කර නොතිබූ අතර අභ්‍යාස පොත් සහ ලිපිද්‍රව්‍ය අලෙවි ඉලක්කයන් දැක්වෙන සැලැස්මක් පමණක් සකස් කර තිබුණි. සමාලෝචිත වර්ෂයේදී අභ්‍යාස පොත් නිෂ්පාදනය සැලසුම් කළ නිෂ්පාදන ඉලක්කයන්ට ළඟාවීමට නොහැකි වී තිබුණු අතර සැලසුම් කළ නිෂ්පාදන ඉලක්කයන්ට ළඟාවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේදී අභ්‍යාස පොත් නිෂ්පාදනයට අවශ්‍ය මූලික අමුද්‍රව්‍ය එනම් සුදු ලියන කඩදාසි (860 mm / 60Gsm) වාර්ෂික නිෂ්පාදනයට මිලදී ගැනීම සඳහා සැලසුම් කළ ප්‍රමාණය වූ මෙ.ට්‍රො. 962 න් මෙ. ට්‍රො. 286 ක් එනම් සියයට 29 ක් පමණ නිසිපරිදි සැපයීමට කළමනාකරණය අපොහොසත් වී තිබුණි.

4.4 නිෂ්ක්‍රීය උන උපයෝජන වත්කම්

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) 2012 සහ 2013 වර්ෂවලදී රු. 31,727,140 ක් වැය කර පෞද්ගලික ආයතනයකින් මිලට ගෙන තිබුණු යන්ත්‍ර අමතර කොටස් වලින් 2013 දෙසැම්බර් 31 දින වන විටත් රු.23,859,240 ක් වූ යන්ත්‍ර අමතර කොටස් අළුත්වැඩියාව සඳහා යොදාගෙන නොතිබුණි. උපරිම ධාරිතාවයකින් යන්ත්‍රවල නිෂ්පාදනය ඉහළ නැංවීම මෙම මිලදී ගැනීමේ අරමුණ වුවද, මිලදී ගැනීම නිමකර වසරකට වැඩි කාලයක් ගතවී තිබියදීත් අමතර කොටස් මිලදී ගැනීමේ අරමුණ ඉටු කර ගැනීමට කටයුතු කර නොතිබුණි.
- (ආ) වර්ෂ 6 සිට වර්ෂ 15 දක්වා කාලපරාසයක් තුළ මිලට ගෙන තිබුණු රු. 2,118,090 ක් වූ අමතර කොටස් තොගයක් හා අවශ්‍යතාවය පිළිබඳ නිසි ඇගයීමක් නොකර මිලදී ගැනීම හේතුවෙන් 2011 වර්ෂයේදී මිලට ගෙන තිබුණු රු. 1,288,748 ක් වූ අමතර කොටස් තොගයක් 2014 දෙසැම්බර් අවසානය දක්වා භාවිතයට නොගෙන නිෂ්ක්‍රීයව තිබුණි.
- (ඇ) සමාලෝචිත වර්ෂයේ යන්ත්‍ර උපයෝජන වාර්තා අනුව සංස්ථාවේ යන්ත්‍ර නිෂ්ක්‍රීයව පැවති කාලය අයවැයගත පැය ගණනට සාපේක්ෂව සියයට 35 ක් සියයට 78 ක් දක්වා ඉතා ඉහළ පරාසයක් ගෙන

තිබුණි.යන්ත්‍ර නිෂ්ක්‍රීය පැය 113.6 න් පැය 84.3 ක් එනම් සියයට 74 ක් වැඩ නොමැතිවීම නිසාත්, පැය 10.2 ක් එනම් සියයට 9 ක් යන්ත්‍ර ක්‍රියාවිරහිතවීම නිසාත්,පැය 13.6 ක් එනම් සියයට 12 ක් සේවකයන් නොමැතිවීම නිසාත් නිෂ්ක්‍රීයව තිබුණි.

- (ඇ) ප්‍රමාණවත් වැඩ නොමැතිවීම හේතුවෙන් ලිතෝ, අකුරු ඇමුණුම් හා බයිනඩින් අංශවල යන්ත්‍ර 06 ක් සමාලෝචිත වර්ෂය මුළුල්ලේ නිෂ්ක්‍රීයව පැවතුණි.
- (ඊ) ලිතෝ, ප්‍රොසෙස් කම්පියුටර්, ලෙටර් ප්‍රෙස් අංශයන්හි පවතින යන්ත්‍ර 05 ක් වර්ෂ කීපයක සිට ක්‍රියා විරහිතව පවතින නමුත් ඒවා අලුත් වැඩියා කිරීමට හෝ වෙනත් සුදුසු ක්‍රියා මාර්ගයක් අනුගමනය කර භාවිතා කිරීමට පියවර නොගැනීම නිසා නිෂ්ක්‍රීයව පැවතුණි.
- (උ) Gsm 58 කඩදාසියෙන් නිෂ්පාදනය කරනලද විවිධ ප්‍රමාණයන් ගෙන් යුත් වටිනාකම රු.1,190,056 ක් වූ අභ්‍යාස පොත් තොගයක් දුර්වර්ණ වෙමින් , ඇමුණුම් කටු මල බැඳෙමින් ප්‍රයෝජනයට ගත නොහැකි තත්ත්වයට පත්වෙමින් ගබඩාවේ නිෂ්ක්‍රීයව තබා ඇති බව භෞතික පරීක්ෂාවේදී නිරීක්ෂණය විය. ඉකුත් වර්ෂවල වාර්තා මඟින්ද මේ පිළිබඳව අනාවරණය කර ඇති නමුත් ඒ සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීමට කළමනාකරණය අපොහොසත්ව තිබුණි.

4.5 හඳුනාගන්නා ලද පාඩු

2010 වර්ෂයේ ජාත්‍යන්තර පොත් ජරදර්ශනයේදී සිදුවී තිබුණු රු. 224,278 ක් වූ මුදල් උනතාවය සහ රු.222,205 ක් වූ තොග උනතාවය අදාළ නිලධාරීන්ගෙන් අයකර ගැනීමට කටයුතු නොකර දිගින් දිගටම වෙනත් අයවිය යුතු මුදල් යටතේ දක්වා තිබුණි.

4.6 කොන්ත්‍රාත් පරිපාලනයේ අඩුපාඩු

- (අ) රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව වර්ග 6 කට අයත් සුදු මුද්‍රණ කඩදාසි වෙබ් රිල් මෙට්‍රික් ටොන් (මෙ.ටො.) 2381.255 ක් සමාලෝචිත වර්ෂයේදී අවස්ථා 11 ක දී රු.මිලියන311.5 ක් වැයකර මිලට ගෙන තිබුණි. මින් අවස්ථා 7 ක දී මිලදී ගන්නා ලද මෙ.ටො. 1784.507 ක් හෙවත් සියයට 75 ක් දේශීය නියෝජිතයකු මඟින් විදේශීය සමාගමකින් රු.මිලියන 234 .6 කට මිලට ගෙන තිබුණි.
 - දේශීය නියෝජිතයා ලෙස කටයුතු කළ සමාගමේ හිමිකරු සංස්ථා සභාපතිවරයාගේ හිටපු පෞද්ගලික සහකාරවරයෙකු බව අනාවරණය වූ අතර මෙම සමාගම නමින් කටයුතු කිරීමට 2007 අංක 7 දරන සමාගම් පනතේ 184 වගන්තිය ප්‍රකාරව අධිකාර බලය පවරා නොතිබුණු බාහිර පුද්ගලයෙකු මඟින් ටෙන්ඩර් ඉදිරිපත් කර තිබුණි. එසේ වුවත් මෙසේ ව්‍යාජ ලෙස ඉදිරිපත් කර තිබුණු ටෙන්ඩරය නීත්‍යානුකූල නොවීම නිසා, ප්‍රමිපාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 7.8 වගන්තිය ප්‍රකාරව ටෙන්ඩර් මංඩලය විසින් ලංසු ප්‍රතික්ෂේප කිරීමට කටයුතු නොකර, මෙකී සැපයුම්කරුගෙන් රු. මිලියන 234.6 ක් වූ කඩදාසි මිලට ගෙන තිබුණි.
- (ආ) ණයවර ලිපි ආරම්භ කර මාසයක් ඇතුළත කඩදාසි ගබඩාවට සැපයුම් කළයුතු වුවද, සැපයුම්කරු වෙත ලබා දී තිබූ රු. මිලියන 200.5 ක් වූ ටෙන්ඩර් 6 කට අයත් භාණ්ඩ සැපයීම දින 12 සිට දින 45 දක්වා ප්‍රමාද කර තිබුණි. එසේ වුවත් ප්‍රමාද කාලය වෙනුවෙන් ප්‍රමාද ගාස්තු අයකර නොතිබුණි. කඩදාසි සැපයීම ප්‍රමාද වීම හේතුවෙන් 2014 වර්ෂයේ පාසැල් පෙළපොත් 09 ක් නියමිත කාලයට මුද්‍රණය කර සැපයීමට සංස්ථාවට නොහැකිවීම නිසා රු.8,660,931 ක් වූ දඩ මුදලක් ගෙවීමට සිදු වී තිබුණි. එමෙන්ම කඩදාසි ප්‍රමාද වී ලැබීම නිසා සැලැස්ම කළ මුද්‍රණ කටයුතු අතහැර දැමීම නිසා රු. 25,062,432 ක් වූ කඩදාසි මෙ.ටො.205 ක් මාස 8 ක් පමණ නිෂ්කාර්ය තොග බවට පත්ව තිබුණි.

(ඇ) අභ්‍යාස පොත් නිෂ්පාදන කටයුතු සඳහා රු.32,717,360 කට මිලට ගෙන තිබුණු කඩදාසි තොගයකට අදාළව රු. 2,660,490 ක කාර්යසාධන බැඳුම්කරය නියමිත කාලය ඉකුත් වීමට පෙර නිදහස්කර තිබුණි.

(ඈ) ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 7.4.1 වගන්තිය අනුව අවශ්‍ය විධිමත් අනුමැතීන් ලබාගැනීමට ප්‍රමාණවත් කාලයක් සැලසෙන පරිදි ලංසු ඇගයීම සිදුකළයුතු වුවද, සුදු මුද්‍රණ කඩදාසි මෙ.ටො. 125 ක් මිලට ගැනීමට අදාළ ලංසු ඇගයීම ප්‍රමාද කිරීම නිසා හතරවන මිල ඉදිරිපත් කළ ඉහත ආයතනයෙන් මිලට ගැනීමට සිදුවීම නිසා රු. 1,299,726 ක් වැඩිපුර ගෙවීමට සිදුවී තිබුණි.

4.7 වෙනත් රාජ්‍ය ආයතන වෙත ලබාදුන් සම්පත්

සංස්ථාවේ සේවකයින් 10 දෙනෙකු ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයට හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයට මුදාහැර තිබුණු අතර ඔවුන්ගේ වැටුප්, අතිකාල සහ අනිකුත් දීමනා රු.3,018,894 ක් ප්‍රතිපූර්ණය කරගැනීමකින් තොරව සමාලෝචිත වර්ෂයේදී ගෙවා තිබුණි.

4.8 කාර්ය මණ්ඩල පරිපාලනය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) 1968 අංක 24 දරන රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථා පනතට පටහැනිව උප සභාපති තනතුරක් ඇතිකර ඒ සඳහා නිලධාරියකු පත්කර තිබුණු අතර එම නිලධාරියාට දීමනා, දුරකථන බිල්පත් සහ විදේශ ගමන් සඳහා රු. 768,191 ක් ගෙවා තිබුණු අතර කුළී පදනම මත වාහනයක් ද ලබාදී තිබුණි. එසේම විධිමත් අනුමැතියකින් තොරව (HM 1-1) මෙහෙයුම් කළමනාකරු යනුවෙන් නව තනතුරක් ඇතිකරගෙන ඒ සඳහා නිලධාරියකු බඳවාගෙන තිබුණි.

(ආ) සංස්ථාවේ අනුමත තනතුරු 686 න් පුරප්පාඩු 118 ක් පිරවීමට කටයුතු කර නොතිබුණු අතර බඳවාගෙන තිබුණු අතිරික්ත සේවකයින් 32 ක් බඳවාගැනීමට විධිමත් අනුමැතියක් ලබාගෙන නොතිබුණි. අනියම් පදනම මත සේවකයින් 03 ක්ද කොන්ත්‍රාත් පදනම මත සේවකයින් 57 ක්ද තාවකාලික සේවකයින් 38 ක්ද අනුමත සේවක සංඛ්‍යාවෙන් බැහැරව බඳවාගෙන තිබුණි.

(ඇ) කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව මධ්‍යම පළාත් අලෙවි සංවර්ධන නියමු ව්‍යාපෘතියේ අලෙවි ප්‍රවර්ධන නිලධාරී තනතුර සඳහා කොන්ත්‍රාත් පදනම මත පුද්ගලයෙකු බඳවා ගෙන තනතුර සඳහා නිශ්චිත රාජකාරි පැවරීමකින් තොරව මාසිකව රු.20,000 ක දීමනාවක් ගෙවා තිබුණු අතර ඔහුගේ රු.50,412 ක් වූ ජංගම දුරකථන බිල්පත් ද සමාලෝචිත වර්ෂයේදී ප්‍රතිපූර්ණය කර තිබුණි.

(ඈ) සංස්ථාවේ අභ්‍යන්තර විගණක තනතුර සඳහා බඳවා ගෙන තිබුණු නිලධාරියා වෘත්තීයව හා බඳවාගැනීමට බලපාන කරුණු තෝරාගත් සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට වසන්කර සිටීම සම්බන්ධයෙන් පසුව අනාවරණය වී තිබුණද අදාළ නිලධාරියාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.

4.9 වාහන උපයෝජනය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) 2013 අප්‍රේල් 08 සහ 2013 අප්‍රේල් 17 දිනැති, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අංක පීඊ/කෝප්/37/ජීඊඑන් දරන ලිපි අනුව 2013 වර්ෂය සඳහා වාහන මිලට ගත

යුක්තේ, අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද වාර්ෂික අයවැයට හා ප්‍රසම්පාදන සැලැස්මට අනුකූලව වුවද, සමාලෝචිත වර්ෂයේදී ප්‍රාග්ධන ඇස්තමේන්තු අනුව වාහන 02 ක් මිලදී ගැනීමට රු. 10,000,000 ක් වෙන් කර තිබුණු ප්‍රතිපාදන ඉක්මවා වාහන 02 ක් මිලදී ගැනීම සඳහා රු. 17,630,000 ක් වැය කර තිබුණි.

- (ආ) 2003 ජුනි 02 දිනැති අංක පීඊඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛයේ 8.3.5 වගන්තියට අනුව සංස්ථාවේ සභාපතිවරයාට එක් වාහනයක් පමණක් නිලරථයක් වශයෙන් භාවිතා කළ යුතු වුවද, සභාපතිවරයා විසින් නිලරථයට අමතරව තවත් වාහන 03 ක් භාවිතාකර තිබුණි. සභාපතිවරයා භාවිතා කළ වාහනවල ඉන්ධන වෙනුවෙන් සමාලෝචිත වර්ෂයේදී රු. 509,566 ක් ප්‍රතිපූර්ණය කර තිබුණි.
- (ඇ) 1999 ඔක්තෝබර් 08 දිනැති, අංක 22/99 දරන රාජ්‍යපරිපාලන චක්‍රලේඛයේ 1:1:6(V) ඡේදයට අනුව නිල ප්‍රවාහන පහසුකම් සඳහා හිමිකම් නොලබන සංස්ථාවේ ආයතන කළමනාකාර තනතුරේ වැඩ බලන නිලධාරියෙකුට වාහනයක් ලබාදී 2011 ජනවාරි මාසයේ සිට 2013 ඔක්තෝබර් දක්වා රු. 1,320,000ක වාහන කුලී මුදලක් සහ රු.1,141,655 ක ඉන්ධන දීමනාවක් ගෙවා තිබුණි.
- (ඈ) 2010 ජූලි 15 දිනැති අංක 5034 දරන අධ්‍යක්ෂ මණ්ඩල තීරණය අනුව කොන්ත්‍රාත් පදනම මත බඳවාගෙන තිබුණු වැඩ බලන අලෙවි ප්‍රවර්ධන නිලධාරීට 2010 වර්ෂයේ සිට 2013 දෙසැම්බර් දක්වා ඉන්ධන දීමනා ලෙස රු.558,023 ක් ගෙවා තිබුණු අතර, බිල්පත් සඳහා මුදල් ලබා ගැනීමේදී ධාවන සටහන් ඉදිරිපත් කර නොතිබුණි.
- (ඉ) සංස්ථාවේ ආරක්ෂක කළමනාකරුට ලබා දී තිබුණු මෝටර් සයිකලය 2013 පෙබරවාරි මාසයේදී භාවිතයෙන් ඉවත් කරන ලෙසට නිර්දේශ කර තිබුණද, එය සංස්ථාවට භාර නොදී නිල නිවසේ රඳවා ගෙන ධාවනය කිරීම වෙනුවෙන් ධාවන සටහන් නොමැතිව රු.36,254 ක් ඉන්ධන වියදම් ලෙස ප්‍රතිපූර්ණය කර තිබුණි.
- (ඊ) මුදල් රෙගුලාසි ප්‍රකාරව සියලුම වාහන සඳහා ලොග් සටහන් පොත් පවත්වා ගෙන යා යුතු වුවත්, සංස්ථාවේ වාහනවලට අදාල ලොග් සටහන් පොත් විධිමත්ව පවත්වා ගෙන ගොස් නොතිබුණි.

5. ගිණුම් කටයුතුභාවය සහ යහපාලනය

5.1 සංයුක්ත සැලැස්ම

සංස්ථාවේ 2009- 2013 කාල පරිච්ඡේදය සඳහා සංයුක්ත සැලැස්මක් සකස් කර තිබුණද 2003 ජුනි 02 දිනැති අංක පීඊඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛයේ 5.1.3 ඡේදය ප්‍රකාරව එම සැලැස්ම වාර්ෂිකව යාවත්කාලීන කර නොතිබුණි.

5.2 අයවැය ලේඛනමය පාලනය

අයවැය ගත හා තථ්‍ය ශේෂ අතර සැලකිය යුතු වෙනස්කම් නිරීක්ෂණය වූයෙන් අයවැය ඵලදායී කළමනාකරණ පාලන කාරකයක් ලෙස උපයෝගී කරගෙන නොතිබුණු බව නිරීක්ෂණය විය.

5.3 විගණන කමිටු

2013 අගෝස්තු 28 දින පැවැත්වූ විගණන හා කළමනාකරණ කමිටු රැස්වීමේදී ණය පදනම මත අලෙවි කරනු ලබන අභ්‍යාස පොත්වලින් අයවිය යුතු ණය මුදල් කඩිනමින් අයකර ගැනීමට කටයුතු කළයුතු බව හා ඒ පිළිබඳ විධිමත් ක්‍රමවේදයක් සකස්කළ යුතුව යෝජනා කෙරුණද ඒ අනුව කටයුතු කර තිබුණි.

6. පද්ධති හා පාලනයන්

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු සංස්ථාවේ සභාපතිවරයා වෙත වරින්වර දන්වා යවන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතු වේ.

- (අ) අයවැය පාලනය
- (ආ) ගිණුම්කරණය
- (ඇ) ලැබිය යුතු ගිණුම්
- (ඈ) ණයගැති පාලනය
- (ඉ) ප්‍රසම්පාදනය
- (ඊ) කාරක ප්‍රාග්ධන කළමනාකරණය
- (උ) වාහන පාලනය
- (ඌ) සේවක මණ්ඩල කළමනාකරණය